



ශ්‍රී ලංකා ජිවිත විශ්වවිද්‍යාලය

අධ්‍යාපන පියා

මුල් ලොමොවිය හා ප්‍රාථමික අධ්‍යාපන විෂ්ලේෂණ වැඩසටහන - 4වන මට්ටම

අවසාන පරීක්ෂණය - 2018

**ESD2231/EPD4531- ඉගෙනුම-ඉගැන්වීම පර්යාලෝකය**

කාලය - පැය තුන (03) කි.

දිනය - 2019 මාර්තු 10 වන දින

වේලාව - ප.ව.09.30 - ප.ව.12.30 දක්වා

1 වන කොටසේ සියලු ප්‍රාථමික අධ්‍යාපන තුනකටත් (03) පිළිබඳ සපයන්න.

#### 1 වන කොටස

01. මුල් ලොමොවිය දී ක්‍රියාකාරී ඉගෙනුමෙහි වැදගත්කම කොට්‍යෙන් පැහැදිලි කරන්න.
02. පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනයේ දී හාවත කළ හැකි විවිධ වර්ගයේ ඉගෙනුම-ඉගැන්වීම ආධාරක දහයක් (10) ලැයිස්තු ගත කරන්න.
03. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික අවධි තුන (03) පිළිබඳව විස්තර කරන්න.
04. ලමා වියේ දරුවන්ගේ ඉගෙනුමට බලපාන සාධක හතරක් (04) පැහැදිලි කරන්න.
05. ප්‍රිතිමත් ඉගෙනුම සඳහා බලපාන සාධක තුනක් (03) පැහැදිලි කරන්න.
06. මුල් ලොමොවිය සිටම දරුවන් යුතු ගැනීමේ වැදගත්කම කොට්‍යෙන් විශ්ලේෂණය කරන්න.
07. අත්‍යවශ්‍ය ඉගෙනුම නිපුණතා හා ප්‍රාථමික අධ්‍යාපනයට එහි ඇති වැදගත්කම කොට්‍යෙන් පැහැදිලි කරන්න.
08. තක්සේරුකරණයේ ප්‍රධාන වර්ග දෙක (02) කොට්‍යෙන් පැහැදිලි කරන්න.

(8 X 5 = ලකුණු 40)

2 වන කොටස

09. (i) ප්‍රාථමික අධ්‍යාපනයට අදාළව මහත්මා ගාන්ධිගේ දරුණුයෙහි වැදගත්කම පැහැදිලි කරන්න. (ලකුණු 08)
- (ii) "පෙර පාසල් හා ප්‍රාථමික ගුරුවරුන්ගේ අධ්‍යාපන දරුණුය පිළිබඳ දැනුවත් හාවය අත්‍යවශ්‍ය වූවකි."
- මබ මෙම ප්‍රකාශය හා එකඟ වන්නේ ඇ? සුදුසු උදාහරණ යොදා ගනීමින් ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න. (ලකුණු 12)
10. (i) දරුවන්ට ඉගෙනුම අන්දැකීම් ලබා දීමේ දී ප්‍රිතිමත් ඉගෙනුම අන්දැකීම් ලබාදීමේ වැදගත්කම කරුණු හතරක් (04) යටතේ පැහැදිලි කරන්න. (ලකුණු 08)
- (ii) දරුවන්ට ප්‍රිතිමත් ඉගෙනුම අන්දැකීම් ලබාදීම සඳහා මබගේ ඉගෙනුම-ඉගැන්වීම ත්‍රියාවලිය කෙසේ සංවිධානය කර ගන්නේ දැයි උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
- (ලකුණු 12)
11. (i) ඉගෙනුම -ඉගැන්වීම ත්‍රියාවලියේ දී ශිල්පීය ක්‍රමයක් ලෙස ප්‍රශ්න කරණය යොදා ගැනීමේ දී විමසිය හැකි විවිධ ප්‍රශ්න වර්ග හතරක් (04) දක්වන්න. (ලකුණු 04)
- (ii) ප්‍රශ්නකරණය යන ශිල්පීය ක්‍රමය හාවතයේ දී ගුරුවරුන් විසින් සැලකිල්ලට ගත යුතු කරුණු තුනක් (03) පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (iii) ඉගෙනුම- ඉගැන්වීම ත්‍රියාවලියේ දී ඇගුදුමට සාපේක්ෂව තක්සේරුකරණය හාවතයේ ඇති වාසි හතරක් (04) දක්වන්න. (ලකුණු 10)
12. (i) පෙර පාසල් හා ප්‍රාථමික පාසල් ඉගැන්වීමේ දී අංශු ආධාරක හාවත කිරීමේ දී ගුරුවරිය සැලකිලිමත් විය යුතු සාධක හතරක් (04) පැහැදිලි කරන්න. (ලකුණු 10)
- (ii) ඉගැන්වීම ආධාරක සඳහා ඉවත්ලන ද්‍රව්‍ය හා ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීමේ වාසි හතරක් (04) උදාහරණ සහිතව විශ්ලේෂණය කරන්න. (ලකුණු 10)

13. (i) නිර්මාණාත්මක ඉගෙනුම් පරිසරයක් පවත්වාගෙන යාම සඳහා ගුරුවරියකට ගත හැකි ක්‍රියාමාර්ග භතරක් (04) උදාහරණ සහිතව පැහැදිලි කරන්න. (ලකුණු 10)
- (ii) නිර්මාණාත්මක හෝතික පන්තිකාමර පරිසරයක් පවත්වා ගැනීමේදී ඔබට මුහුණ පැමට සිදුවන අභියෝග භතරක් (04) දක්වන්න. එම අභියෝග ජය ගැනීම සඳහා ඔබ ගත්තා ක්‍රියාමාර්ග යෝජනා කරන්න. (ලකුණු 10)

හිමිකම් ඇවේරිණි.